

2019.05.27 වන දින පෙ.ව . 10.00 ට සීතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභාගී වූ :

- 1. ගරු කාරක සභා සභාපති - ලියනගේ වන්දන කුමාර මැතිතුමා.
- 2. ගරු කාරක සභික - සෝමසිරි ජයන්ත රණවක මැතිතුමා.
- 3. ගරු කාරක සභික - සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.
- 4. ගරු කාරක සභික - එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා.
- 5. ගරු කාරක සභික - එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා.
- 6. ගරු කාරක සභික - එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා.
- 7. ගරු කාරක සභික - ඩබ්. අසෝක වැලිකල මැතිතුමා.
- 8. ගරු කාරක සභික - ජී. කුමුදිනී ජයවර්ධන මැතිතුමිය.
- 9. ගරු කාරක සභික - එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය.

සභාගී නොවූ :

- 1. ගරු කාරක සභික - පී.කේ. උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා.
- 2. ගරු කාරක සභික - කේ. නිමල් යසසිරි කළුපහන මැතිතුමා

සභාගී වූ නිලධාරීන් :

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. වැඩ අධිකාරී - ජයන්තා ජලනොටගේ මිය
- 4. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 5. කාර්යභාර නිලධාරී - කහගේන - ජී. වමරි පත්මලකා මිය
- 6. සංවර්ධන නිලධාරී - ඩී.ජී. ඉෂානි කමලිකා මිය
- 7. තාක්ෂණ නිලධාරී - කොස්ගම - එන්.පී. දිවිගල්පිටිය මිය.
- 8. තාක්ෂණ නිලධාරී - පාදුක්ක - එන්.ඩී. හෙට්ටිආරච්චි මිය.
- 9. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එල්.ඒ. ධර්මසේන මයා.

කාරක සභාව සඳහා පැමිණි සියලුදෙනා සාදරයෙන් පිළිගත් ගරු සභාපතිතුමා කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

01. පෙර කමිටුවේ ප්‍රගතිය.

- 1. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (02) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එන්.පී.කේ. සමන්ති වන්දිකා මැතිතුමිය විසින් 2018.11.22 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් දෙපාර්ශවය කැඳවා 2019.02.07 දින පෙ.ව. 10.00 ට සාකච්ඡාවක් පැවැත්වූ

අතර එහිදී මාර්ගයට දමා ඇති ගේට්ටුවට පැය 24 ම ආරක්ෂක නියාමකයෙකු යෙදවීමටත්, මෙම මාර්ගය භාවිත කරන පෞද්ගලික ඉඩම් හිමියන්ගෙන් හිමිකම් පත්‍ර ලබාගෙන ඒවා පාලන අධිකාරිය වෙත ඉදිරිපත් කර මාසයක් ඇතුළත තීරණය කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමටත් එකඟතාවය පලකළ නමුත් මේ වනතෙක් මේ සම්බන්ධයෙන් විසඳුමක් ලැබී නොමැති බැවින් 2019.06.11 දින පෙ.ව. 11.00 ට දෙපාර්ශවය සමඟ වැලිබලේ ප්ලාන්ටේෂන් ආයතනයට අයත් වතු යායේ ගේට්ටුව අසල දී සාකච්ඡාවක් පැවැත්වීමට කාරක සභාව තීරණය කරන ලදී.

2. 2019.02.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01- (04) යටතේ දැක්වෙන පාදුක්ක, උතුරු අරුක්වත්ත, අංක 274/ඒ/2 හි පදිංචි පී.ඒ. විදුලා කුමාරි මහත්මිය විසින් “වැසි ජල මාර්ගයක් අවහිර කිරීම සම්බන්ධව” යන හිසින් යුතුව 2018.11.29 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බැවින් වැඩ අධිකාරිකමිය විසින් පරීක්ෂා කර බලා නැවත වාර්තාවක් ලබාදෙන ලෙසට දන්වා සිටි අතර එම වාර්තාව අනුව අනුමැතියට ඉදිරිපත් කර ඇති මිනින්දෝරු සැලැස්මේ සි 2 කැබැල්ලේ දකුණු දිශාවේ මීටර් 4.75 ක් පමණ දිග කොටස සඳහා පමණක් 1’ 0” පළලට මෙම කාණුව අවහිර නොකර පෙරදී නිර්දේශ කර ඇති පරිදිම පවත්වාගත යුතු බවත් 10’ 0” පළල මාර්ගය ආරම්භ වන ස්ථානයේ ජල කාණුව සාදා බෝක්කුවක් යොදා මාර්ගය දිගටම කාණු කපා අවසන් ජල බැස්මක් සකස් කර ජලය යොමුකිරීම මඟින් ඉඩම් 04 ක ජලය පමණක් ගලා බැසීමට සකස් කළ යුතු බවට නිර්දේශ කර ඇති බැවින් ඒ අනුව කටයුතු කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.

3. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 - (05) යටතේ දැක්වෙන කොස්ගම, පහළ කොස්ගම, පලබොටේ ලන්ද, නො. 60/ඒ හි පදිංචි කේ.බී. ස්වර්ණලතා මහත්මිය විසින් “පලබොටේලන්ද නැපැල් කැල්ල වෙන්දේසි ඉඩමේ ජල බැස්ම මඟින් නිවසේ ගල් බැම්මට සිදුකර ඇති හානිය සම්බන්ධවයි.” යන හිසින් යුතුව යොමුකරන ලද ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් වන්දන සුරියආරච්චි මැතිතුමා මඟින් 2019.02.11 දින සභාගත කරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ස්වභාවික ජල බැස්ම පිටුපස දෙසින් ඇති දිය අගලට යොමු කිරීමට ඉඩම් හිමිකරුගේ එකඟතාවය ලබාගෙන දකුණුපස ඉඩම සංවර්ධනයේදී එකී කාණුව ද සංවර්ධනය කිරීමෙන් නිසි ජල බැස්මක් ඇති කිරීමට හැකි බැවින් මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය කැඳවා සාකච්ඡා කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

4. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 - (19) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා වෙත සුදුවැල්ල ගල්දොළ පාර ප්‍රදේශවාසීන් විසින් යොමුකරන ලදුට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා විසින් 2019.02.11 දින සභාගත කරන ලද ලිපිය සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව සභාව සතු බවට තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බැවින් 400m පමණ දුරක් දුෂ්කර තත්වයේ පවතින බැවින් සභාව සතු නම් සභා ප්‍රතිපාදන යෙදවීමෙන්ද නැතහොත් බාහිර ප්‍රතිපාදන සලස්වා ගැනීම මඟින් ද අළුත්වැඩියා කිරීම සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ඇස්තමේන්තුව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

5. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (24) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “පෞද්ගලික පාරවල් ප්‍රාදේශීය සභාව පවරා ගැනීම.” යන හිසින් යුතුව 2019.03.18 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාව ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

6. 2019.03.22 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (27) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් “පාර ප්‍රතිසංස්කරණය කරගැනීම සඳහා” යන හිසින් යුතුව 2019.02.19 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් මාර්ගය පළල් කිරීම සඳහා ඉඩමෙන් කොටසක් ලබාදීමට කැමැත්ත ලිඛිතව ලබාදීමට කටයුතු කරන ලෙස කඩුවෙල, පහළ බෝමීරිය, කරල්ගහහේන පාර, අංක 95/4 හි පදිංචි ඩබ්.කේ. ලලනි මංගලිකා මහත්මිය වෙත 2019.04.22 දින ලිපියක් මගින් දන්වා යවා ඇත. මේ සම්බන්ධයෙන් අද දින එනම් 2019.05.27 දින දෙපාර්ශවය සමඟ සාකච්ඡා කළ අතර 2019.06.11 දින පෙ.ව. 10.00 ට නැවත ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කරන ලදී.

7. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (28) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “අත්පන්දු ක්‍රීඩාපිටියක් සකස් කර ගැනීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.03.18 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම ක්‍රීඩාපිටියේ කටයුතු සඳහා Chain Link Fence ආරක්ෂිත වැටක් යෙදීම සුදුසු බැවින් ඒ සඳහා දැල් වැටක් ගැසීමට අවශ්‍ය දැල් ලැබෙන බවත් සභාව හරහා අවශ්‍ය GI බට ලබාදෙන ලෙස ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා පවසා ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය GI බට සඳහා Pakistan Brand සඳහා රු.436,900.00 ක් වැයවන බවටත් Local Brand සඳහා රු. 251,150.00 ක් වැයවන බවටත් වාර්තා කර ඇති බැවින්, මුදල් වෙන්කර ගැනීමෙන් පසු මෙහි කටයුතු කිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

8. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (29) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “පෞද්ගලික පාරවල් සභාවට පවරා ගැනීම” යන හිසින් යුතුව 2019.03.18 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ජයසුන්දර පෙදෙසෙන් ආරම්භ වී පෞද්ගලික ඉඩමකින් අවසන් වන මීටර් 365 ක් දිග 10’ 0” පළල නිවාස 22 කට පමණ ප්‍රවේශය සපයන මෙම මාර්ගයේ මීටර් 250 ක් පමණ ගොඩ ඉඩම් හරහා වැටි ඇති අතර ඉතිරි මීටර් 115 ක ප්‍රමාණය කුඹුර හරහා ගොඩ ඉඩම් තෙක් වැටි ඇති අතර කුඹුර හරහා වැටි ඇති මාර්ගය සැකසීම පිළිබඳ ගොවිජ සේවා අධිකාරියේ නිර්දේශ ලබාගෙන ඇති බවට ගරු නිමල් යසසිරි කළුපහන මන්ත්‍රීතුමා පවසන ලද බවත් එම ලිපිය ලිපිගොනුවට ලබාගත යුතු බවත් මෙම මාර්ගය භාවිතා කරන නවරත්න මහතා සතුව ඔප්පුවක් නොමැති බවටත් වාර්තා කර ඇත. අවශ්‍ය ලිපිලේඛන සම්පූර්ණ කළ පසු කාර්මික සේවා කාරක සභාවට ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.

9. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 01 – (30) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් “පෞද්ගලික පාරවල් සභාවට පවරා ගැනීම” යන හිසින් යුතුව 2019.03.18 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව දිගින් මීටර් 145.00 වන පළල 15’ 3” - 9’ 0” වන මෙම මාර්ගය නිවාස 07 ක් සඳහා ප්‍රවේශය සපයමින් පුස්ඇලි ඔයෙන් ආරම්භ වී පෞද්ගලික ඉඩමකින් අවසන් වන බැවින් අවශ්‍ය ලිපිලේඛන සම්පූර්ණ කර කාර්මික සේවා කාරක සභාවට ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.
10. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (01) යටතේ දැක්වෙන පාදුක්ක, උග්ගල්ල, පෙලෙන්ගහ කුරුඳු වත්ත, අංක 07 හි පදිංචි එල්.ඩී. සී. වන්ද්‍රකුමාර මහතා විසින් “ඉහත ඉඩමවල හිමිකම් ප්‍රාදේශීය සභාව අනුමැතිදැයි දැන ගැනීම.” යන හිසින් යුතුව 2019.02.07 දිනැතිව යොමුකරන ලදු ව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා විසින් 2019.03.11 දින සභාගත කරන ලද ලිපියට අදාළව කේ.ජී. හේමමාලි බලයලත් මිනින්දෝරුතැන විසින් මැන සාදන ලද අංක 219 සහ 2007.10.04 දිනැති පිඹුර, අංක 227 පිඹුර සහ අංක 154 සහ 2007.06.30 දිනැති පිඹුරුපත් අනුමත කර ඇතිද යන්න පිළිබඳව පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදෙන ලද වාර්තාව අනුව මෙහි ඇති අංක 154 පිඹුරෙහි අංක 01 සහ 02 නේවාසික භාවිතය සඳහා අනුමත කර ඇති නමුත් අංක 02 කැබැල්ල අනුබෙදුම් වන අංක 227 පිඹුර ප්‍රාදේශීය සභාව මගින් අනුමත කර නොමැත. මෙහි බිම් කැබලිවල දැනට නිවාස ඉදිකර ඇති නමුත් ඇතුලත මාර්ග තාර හෝ කොන්ක්‍රීට් යොදා සංවර්ධන කර නොමැති බවට වාර්තා කර ඇත.
11. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (03) යටතේ දැක්වෙන පැපිලියවල, අනුරාගොඩ, පහළ ගෙදර, අංක 187/3 හි පදිංචි ඩබ්.ඒ.කේ. නිමල් විජේසූරිය මහතා විසින් “ඉඩමට යාමට පාරක් සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.04.07 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා භංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ගස් සිටුවා අවහිර කර ඇති මාර්ගය ස්වර්ණ භූමි ඔප්පුලාභීන්ට රජයෙන් වෙන්කර අති මාර්ගයක් වන අතර මෙම මාර්ගය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතු බැවින් මාර්ග අවහිරතා ඉවත් කරන ලෙසට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පිටපත් සහිතව පැමිණිලිකාර ඩබ්.ඒ.කේ. නිමල් විජේසූරිය මහතා වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.
12. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (04) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මැතිතුමිය විසින් “වතුර ලබාගැනීම සඳහා කඩන ලද පාරවල්” යන හිසින් යුතුව 2019.03.21 දිනැතිව ඉදිරිපත් කර 2019.04.10 දින සභාගත කරන ලද ලිපියේ පිටපත සඳහා භංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම ස්ථාන සකස් කිරීම සඳහා ප්‍රිමික්ස් කියුබ් 02 ක් ලබාදීමට තීරණය කරන ලදී.
13. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (05) යටතේ දැක්වෙන භංවැල්ල, අලුත් පාර, 218/ඒ හි පදිංචි කේ. විජේදාස මහතා විසින් “පොදු මාවතක් සකස් කර ගැනීම” යන හිසින්

යුතුව 2019.04.01 දිනැතිව යොමුකරන ලද ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට මැතිතුමිය විසින් 2019.04.10 දින සභාගත කරන ලද ලිපියේ පිටපත සඳහා භංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙය සභාව සතු මාර්ගයක් නොවන බැවින් සීමාවක ප්‍රාදේශීය සභාව මගින් සංවර්ධනය කළ නොහැකි බව පැමිණිලිකාර භංවැල්ල, අළුත් පාර, අංක 218/ඒ හි පදිංචි කේ. විජේදාස මහතා වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

14. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (06) යටතේ දැක්වෙන පාදුක්ක, මීපේ, දෙකඳුවල පාර, අංක 171/2/22 හි පදිංචි අනුෂා ප්‍රියදර්ශනී මහත්මිය විසින් “වම් දෙසට ඇති ඉඩමෙහි තාප්පය උඩ ඇති අනතුරු සහිත ද්‍රව්‍ය ඉවත් කර ගැනීම පිණිසයි.” යන හිසින් යුතුව 2019.04.03 දිනැතිව යොමුකරන ලද ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල ධම්මික විරරත්න මැතිතුමා විසින් 2019.04.10 දින සභාගත කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව තාප්පයේ දැනට තබා ඇති මල්පෝච්චි අනුෂා මහත්මියගේ ඉඩමට වැටීම වැළැක්වීම සඳහා දැල් ආවරණයක් යෙදීම සිදුකරන තෙක් මල් පෝච්චි බැම්මෙන් ඉවත් කරන ලෙස බී.ඩබ්. සුජීවා මහත්මිය වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

15. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (07) යටතේ දැක්වෙන වග, පින්තවල, බෝධිය අසල, නො. 112/3 හි පදිංචි ආර්.පී.කේ.පී. රාජපක්ෂ යන අය විසින් “පෞද්ගලික ඉඩමක බලහත්කාරයෙන් ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගෙන පස් ඉවත්කිරීම” යන හිසින් යුතුව 2019.04.01 දිනැතිව යොමුකරන ලද ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා විසින් 2019.04.10 දින සභාගත කරන ලද ලිපිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පවත්වන ලද අතර එම අවස්ථාවේදී එකඟ වූ ප්‍රකාරව කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද දින එනම් 2019.05.27 දින දෙපාර්ශවය කැඳවූ අතර එහිදී ආර්.පී.කේ.පී. රාජපක්ෂ මහතාගේ නිවසට යාමට ඇති පොදු ප්‍රවේශ මාර්ගය වතුර නොදැන සේ සකස් කිරීමටත් රාජපක්ෂ මහතා විසින් බෝධිය බැම්මට හේත්තු වන සේ දමා ඇති කළුගල් හා පස් බෝධිය බැම්මට අඩියක් පමණ සිටින සේ ඉවත් කරන ලෙස ආර්.පී.කේ.පී. රාජපක්ෂ මහතා සිදු කිරීමත්, මාර්ගය සකස් කිරීමේ කටයුතු පැමිණ සිටින සියලුදෙනාගේ මැදිහත්වීම මත සිදුකිරීමටත් එකඟවන ලදී.

16. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (08) යටතේ දැක්වෙන කොස්ගම, පහළ කොස්ගම පදිංචි පී.කේ. චිත්තක කරුණාරත්න මහතා විසින් “සාලාව කිරි අලෙවිහල ඉදිරිපිට ඇති ළිඳ අලුත්වැඩියා කරවා ගැනීම පිණිසයි” යන හිසින් යුතුව 2019.02.26 දිනැතිව යොමුකරන ලිපියට අදාළ තාක්ෂණ නිලධාරී වාර්තා අනුව සාලාව කිරි අලෙවිහල ඉදිරිපිට ඇති මෙම ළිඳ සම්පූර්ණයෙන් අළුත්වැඩියා කළයුතු බවත්, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් හයිලෙවල් පාරට මායිම්ව පිහිටා ඇති බැවින් මාර්ගය පුළුල් කිරීමේදී ළිඳ ඉවත් කිරීමට සිදුවන බවත්, මෙහි අයිතිය තහවුරු කරගැනීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය වෙතින් විමසා ඉදිරි කටයුතු සිදුකිරීම සුදුසු බවට තීරණය කළ බැවින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලිපි මගින් දැනුම් දී ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

17. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (12) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති වන්දිකා මැතිතුමිය විසින් “පාරක් කොන්ක්‍රීට් කිරීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.04.22 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව හා ඇස්තමේන්තුව අනුව මෙම මාර්ගය කොන්ක්‍රීට් කිරීම සඳහා රු. 460,299.99 ක පමණ මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇති බැවින් ප්‍රතිපාදන අනුමත කරවාගත් පසු මෙම ඉල්ලීම ඉටු කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.

18. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (13) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති වන්දිකා මැතිතුමිය විසින් “මාර්ගය අළුත්වැඩියා කිරීමට” යන හිසින් යුතුව 2019.04.22 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව හා ඇස්තමේන්තුව අනුව මෙම මාර්ගයේ අඛණ්ඩ කොටස කොන්ක්‍රීට් කිරීම සඳහා රු. 323,300.61 ක පමණ මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති බැවින් ප්‍රතිපාදන අනුමත කරවාගත් පසු මෙම ඉල්ලීම ඉටු කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.

19. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (14) යටතේ දැක්වෙන “පවතින විදුලි කණුවක් වෙනත් ස්ථානයකට මාරු කර ගැනීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2019.04.13 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම විදුලි කණුව මාර්ගයේ මායිමේ සිට 6’ 00” පමණ දුරින් පිහිටා ඇති අතර නැවත ස්ථානයක කිරීම සඳහා යෝජිත ස්ථානය වන සංසිත්තාරාමය පිහිටි ඉඩමෙහි හිමිකරුවන්ගේ එකඟතාවය ලිඛිතව ලබාගත යුතු බැවින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමාගේ මැදිහත්වීම මත එකඟතාවය ලිඛිතව ලබාගැනීමට තීරණය කරන ලදී.

20. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (16) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් “වග - බොරළුවතැන්න (කනත්ත උඩපාර) පිට්ටනිය උඩපාර, සුදුසු පරිදි සංවර්ධනය කිරීම සඳහා” යන හිසින් යුතුව 2019.04.26 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව හා ඇස්තමේන්තුව අනුව මෙම මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම සඳහා රු. 361,074.00 ක පමණ මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති බැවින් ප්‍රතිපාදන අනුමත කරවාගත් පසු මෙම ඉල්ලීම ඉටු කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.

21. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (17) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් “වග - තුම්මෝදර ප්‍රජා ශාලාව සහ ප්‍රජා ශාලාව තුළ ඉදිකර ඇති පොදු වැසිකිළිය සුදුසු පරිදි සංවර්ධනය කිරීම” යන හිසින් යුතුව 2019.04.26 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා භංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම ප්‍රජා ශාලාව පාරේ මට්ටමේ සිට 15’ 0” පමණ පහළින් පිහිටා ඇති අතර එයට පිවිසීම සඳහා මාර්ගයක් /ප්‍රවේශයක් නොමැති බැවින් මාර්ගයේ මායිම හසුරුවන සේ Retaining Wall බැඳ පඩිපෙළක් සෑදිය යුතු බවට වාර්තා කර ඇත. ඒ අනුව මේ සම්බන්ධයෙන් 2019.06.11 දින පෙ.ව. 10.30 ට ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට කාරක සභාව තීරණය කරන ලදී.

- 22. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (18) යටතේ දැක්වෙන පාදුක්ක, බෝපේ, සියඹලාව මාර්ගයේ පදිංචිකරුවන් විසින් “වැසි ජලයෙන් නිවාස යටවීම” යන හිසින් යුතුව 2019.04.18 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මේ සඳහා මීටර් 300 ක් පමණ දිග බෝක්කුවක් සකස් කර ජලය බැස්සවිය යුතු බැවින් මීටර් 200 ක් පමණ දිගින් 1’ 0” පමණ පළල 1’ 0” ගැඹුරින් කාණු කම්බි හා කොන්ක්‍රීට් යොදා සකස් කර ඉතිරි මීටර් 100 ක ප්‍රමාණය කපා මුළු කාණුවේ ජලය බැස්සවීම සුදුසු බවට වාර්තා කර ඇති අතර මේ සඳහා රු. 2,000,000.00 ක පමණ මුදලක් වැය වන බැවින් ප්‍රතිපාදන අනුමත කරවාගත් පසු ඉල්ලීම ඉටු කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.

- 23. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (19) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල මැතිතුමා විසින් 2019.04.25 දිනැතිව යොමුකරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මේ වනවිට JCB යන්ත්‍රය යොදා මාර්ගයේ අවශ්‍ය කාණු කපා අවසන් කර ඇති බව වාර්තා කර ඇත.

- 24. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (20) යටතේ දැක්වෙන ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල මැතිතුමා වෙත පාදුක්ක, කහවල, අංක 28එල් හි පදිංචි ඩී.පී.එම්. සංචිත කුමාර මහතා විසින් “මාලනී උයන II මාර්ගය පිළිසකර කර ගැනීම සඳහා ලිඛිතව ඉල්ලා සිටීම.” යන හිසින් යුතුව 2019.03.01 දිනැතිව යොමුකරන ලදු ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල මැතිතුමා විසින් 2019.04.10 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම මාර්ගය ප්‍රාදේශීය සභාව සතු නොවන අතර තාර දැමීම සඳහා රු.416,436.30 ක පමණ මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇත.

- 25. 2019.04.26 දින පැවති කාරක සභාවේ තීරණ අංක 02 – (22) යටතේ දැක්වෙන තුම්මෝදර, වග බටහිර, අංක 518/2 හි පදිංචි ජේ. ජයසිංහ මහතා විසින් “කහන්ඔයේ බෝක්කුව සඳහා නව පාලමක් ලබාගැනීම.” යන හිසින් යුතුව 2017.02.14 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා භංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව 13’ 0” ක් පමණ පළලින් යුතු මෙම බෝක්කුව 2’ 0” dia hume pipe යොදා සකස් කර ඇති අතර වැසිදිනවල අධික ජල ප්‍රමාණයක් ගලායන බැවින් එය ගිලා බැස ඇත. මේ සඳහා Box Culvert යොදා පාලමක් සකස් කිරීම සුදුසු නමුත් ඇල පහරේ මාර්ගයේ වෙනසක් ඇති බැවින් පළමුව ඇල මාර්ගය මැනුම් කටයුතු සිදුකළ යුතු අතර මේ සඳහා වාරිමාර්ග අධිකාරියේ හා ගොවිජන සේවා අධිකාරියේ අනුමැතිය ලබාගත යුතු බවට වාර්තා කර ඇත. සභා සේවකයින් යොදවා බෝක්කුව කැපීමට කාරක සභාව තීරණය කරන ලදී.

02. ලිපි ලේඛන සලකා බැලීම.

- 1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරුණ පී. දිවිගල්ල මැතිතුමා විසින් “වේරගොල්ලවත්ත පාර නාය ගිය කොටස සංවර්ධනය කිරීම” යන හිසින් යුතුව 2019.05.10 දිනැතිව 2018 වර්ෂයේ නාය යාමට ලක්වූ කොටස සභාව විසින් තාර බැරල් හා පස් යොදා සකස් කළ නමුත් මේ වනවිට ප්‍රතිසංස්කරණය කළ යුතුව පවතින බැවින් සභාව මඟින් මුදල් යොදවා හැකි ඉක්මණින් පිළිසකර

කරදෙන ලෙසත් බැම්ම බැඳීමෙන් පසු ඉඩම කපා පාර නායයාමට මහ පැදු අයට එරෙහිව නඩු පවරා අලාභය අයකරගැනීමට කටයුතු කරන ලෙසත් ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා විසින් “පානීය ජලය ලබාගැනීම සඳහා නල එළීමට මාර්ග හානි වලින් නිදහස් කර ගැනීම හා ඒ සඳහා බැකෝ යන්ත්‍රය ලබාගැනීම” යන හිසින් යුතුව 2019.05.23 දිනැතිව මාවල්ගම මාර්ගයට පානීය ජලය ලබාගැනීම සඳහා ව්‍යාපෘතියක් ජල සම්පාදන මණ්ඩලය මගින් අනුමත වී ඇති අතර, එම මාර්ගයේ නල එළීමට කැණීම් කිරීම සඳහා මාර්ග හානි වලින් නිදහස් කර දෙන ලෙසත්, කාණු කැපීම සඳහා බැකෝ යන්ත්‍රය ලබාදෙන ලෙසත් ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් සහිත ඉල්ලීම් ලිපිය ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් හා ඇස්තමේන්තුවක් ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

3. පාදුක්ක, පෝරේ ගෙදර, අරලිය මාවත, අංක 11/15 පදිංචි ආර්.පී. අතුකෝරල මහතා විසින් “මාර්ගය පළල් කිරීම - පාදුක්ක, උඩුමුල්ල දෙහිගඟවත්ත මාර්ගය” යන හිසින් යුතුව 2019.05.16 දිනැතිව දෙහිගඟවත්ත ගම්වාසීන්ගේ බලවත් ඉල්ලීම මත බර වාහන ගමන් කරලීමට අවශ්‍ය පරිදි මෙම මාර්ගය පළල් කර ගැනීමට ඔහුගේ ඉඩමෙන් පර්චස් 3.5 ක ප්‍රමාණයක් ලබාදී මාර්ගය පළල් කිරීමෙන් අනතුරුව මාර්ගයේ සිටුවා ඇති දුරකථන කණු හා විදුලි කණු වලින් ඇතිවන අවහිරතාවයන් හා වංගු ඇති ස්ථානයන්ගෙන් පාර තවත් යම් ප්‍රමාණයකින් පළල් කිරීමේ අවශ්‍යතාවය මත ඩී.ආර්යපාල මහතාගේ ඉල්ලීම අනුව එම කණු ඔහුගේ ඉඩම තුළ සිටුවාලීමටත් වංගු තව දුරටත් පළල් කිරීමට කටයුතු කළ බැවින් මතු දිනක යම් රාජ්‍ය / ප්‍රාදේශීය සභා බලයන් පරිදි මෙම මාර්ගය පළල් කිරීමක් සිදු වුවහොත් තමන් ලබාදී ඇති පර්චස් 3.5 ගණනය කරමින් අසාධාරණයක් නොවන ලෙස පාරේ පළල සිදුකරන ලෙසත් යම්භෙයකින් සේනක ජයවර්ධන මහතාගේ ඉඩම, ඔහු හෝ වෙනත් ගැණුම්කරුවෙක් විසින් කොටස් කර විකුණන්නේ නම් ප්‍රාදේශීය සභාවේ නියමිත නීතිරීති රෙගුලාසි වලට අනුව ක්‍රියාකිරීමේදී ඔහු ලබාදුන් ඉඩම් ප්‍රමාණය අතහැර මාර්ගය පළල් කර ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලෙසත් ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, දෙපාර්ශවය කැඳවා සාකච්ඡා කිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

4. කොස්ගම, මැද තාවල්ගොඩ, අංක 426 හි පිහිටි තාවල්ගොඩ ගොවි සංවිධානයේ සභාපති ඇම්.කේ. ජයතිලක මහතා විසින් “කහව ඉහල කුඹුරට ට්‍රැක්ටර් පැන්නුමක් ලබාගැනීම” යන හිසින් යුතුව 2018.11.28 දිනැතිව ඉහල කුඹුර වෙල් යායට ගොවි උපකරණ ගෙන යාම සඳහා ට්‍රැක්ටර් පැන්නුමක් නොමැතිවීමෙන් ගොවීන් මහත් අසීරුතාවයකට පත්ව ඇති බැවින් කනම්පැල්ල පාරේ වෙන්දේසි කර ඇති සී ලැන්ඩ් ගෝල්ඩන් ඉඩමේ පොදු පහසුකම් සඳහා ප්‍රාදේශීය සභාවට වෙන්කර ඇති ඉඩම් කොටසේ කෙළවරින් ට්‍රැක්ටර් පැන්නුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

5. හංවැල්ල, පහත්ගම, මහායායදෙනිය පාර ප්‍රදේශවාසීන් විසින් “පිවිසුම් මාර්ගය සඳහා ඇති වටරවුම ලබාගැනීම සඳහා” යන හිසින් යුතුව 2019.04.30 දිනැතිව මෙම මාර්ගයට වාහන හැරවීම සඳහා ඇති වට රවුම එම පාරෙහි කෙළවර පිහිටා ඇති අතර එය පිඹුරුපත්වල පැහැදිලිව වෙන්කර ඇතිමුත් පාර සාදන විට කිසිවෙකුත් එය පැහැදිලිව භූමියෙන් වෙන්කර නොමැති නිසා නිවාස සඳහා පැමිණෙන වාහන හැරවීමට තැනක් නොමැතිකම නිසා ඉතා අපහසුතාවයට පත්වන බැවින් නියමිත වටරවුම වෙන්කර සාදා දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල මැතිතුමා විසින් “අනාරක්ෂිත විදුලි රැහැන් ඉවත් කර ගැනීම” යන හිසින් යුතුව 2019.01.27 දිනැතිව කහවල ක්‍රීඩාංගන භූමියේ ඉහලින් ඇද ඇති විදුලි රැහැන් ඉතා පහල මට්ටමක පැවතීම හේතුවෙන් එම ස්ථානයේ පැවැත්වෙන උත්සව අවස්ථාවලදී සැරසිලි කටයුතු ආදිය කිරීමට යාමේදී සහ ක්‍රීඩා කටයුතු කරන අයගේ ජීවිත අවධානමක් පවතින බැවින් එම විදුලි රැහැන් ආරක්ෂිත ආකාරයට යෙදීමට කටයුතු කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් “උග්ගල්ල කෙළීමඬල මාර්ගයේ පෙරමුසු ලබාගැනීම පිණිසයි” යන හිසින් යුතුව 2019.05.25 දිනැතිව මෙම මාර්ගය උග්ගල්ල ග්‍රාමයට පිවිසෙන ප්‍රධානම මාර්ගය වන අතර මාර්ගයේ පිවිසුම් කොටස කැඩී ගොස් ඇති හෙයින් ඉතිරි තාර දමා පිළිසකර කර ඇති මෙම මාර්ගයේ පිවිසුම් කොටස පෙරමුසු යොදා ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලමින් හික්ෂු මෙහෙණ් ආරාමයේ ඉල්ලීම් ලිපිය ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් “විදුලි කණුව වෙනස් කිරීම සඳහා” යන හිසින් යුතුව 2019.05.23 දිනැතිව බොල්ලතාව, කොස්ගම, පළමු පටුමග, වරාගොඩ පාරෙහි ඇති නිවෙස් වලට යෑමට ඇති මාර්ගයේ වාහනයක් ගමන් කිරීමට නොහැකි ලෙස පවතින විදුලි කණුව වෙනත් සුදුසු ස්ථානයක ස්ථාපිත කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් “දෙවන වර තාර යොදා මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම පිණිසයි” යන හිසින් යුතුව 2019.05.26 දිනැතිව උග්ගල්ල කොට්ඨාශයට අයත් සිරිසුමන මාවත, ගල්කඩුව මාර්ගය යන මාර්ග සංවර්ධනය කර වසර 05 කට වැඩි වන අතර මේ වනවිට අබලන් තත්වයේ පවතින මෙම මාර්ග නැවත වරක් තාර පමණක් යොදා (2nd coating) ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ

සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා වෙත තුම්මෝදර, වග - බටහිර, කෙළිමඩල මාර්ගය භාවිතා කරන ගම්වාසීන් විසින් “කෙළිමඩල මහායාය ගමට හා මහායාය ලන්ද ඉඩම්වලට රජයෙන් වෙන් කරන ලද පාර සකස් කර ගැනීම සඳහා” යන හිසින් යුතුව 2019.05.20 දිනැතිව කෙළිමඩල - මහායාය ගමෙහි නිවාස 50 පමණ ඇති අතර ඉන් නිවාස 20 කට අධික ප්‍රමාණයකට වග - පාදුක්ක ප්‍රධාන මාර්ගයට පිවිසීමට කිලෝමීටරයක පමණ දුරක් ගෙවාගෙන කෙළිමඩල - මහායාය පාරෙන් ප්‍රධාන මාර්ගයට පිවිසීමට සිදුව ඇති බැවින් කෙළිමඩල - මහායාය මාර්ගය භාවිතා නොකර වග - පාදුක්ක ප්‍රධාන මාර්ගයට පිවිසීමට රජයෙන් වෙන්කරන ලද මාර්ගය ප්‍රාදේශීය ලේකම්තුමා මඟින් සීතාවක ප්‍රාදේශීය සභාව වෙත පවරාගෙන සකසා දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් කාරක සභාවට ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.









11. කොස්ගම කනම්පැල්ල සිටි සෙන්ටර් මාර්ගයේ පදිංචි නිවැසියන් විසින් “සිටි සෙන්ටර් ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් අතුරා පිළිසකර කර ගැනීම සම්බන්ධවයි” යන හිසින් යුතුව කොස්ගම කනම්පැල්ල සිටි සෙන්ටර් මාර්ගයේ නිවාස 14 ක වැසියන් 30 දෙනෙකු පමණ පරිහරණය කරන, පරණ ගම මාර්ගය වැසි ජලයෙන් යට වූ විට භාවිතා කරන ප්‍රධානතම පිවිසුම් මාර්ගයක් වන මෙම මාර්ගයේ මීටර් 50 ක පමණ කොටසක් කොන්ක්‍රීට් අතුරා ඇති අතර මීටර් 300 ක් පමණ වන ඉතිරි කොටස ඉතා අබලන් තත්වයේ පවතින බැවින් කොන්ක්‍රීට් අතුරා පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් අත්සන් ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් “වග හල්පෙවත්ත ප්‍රධාන මාර්ගය පිළිසකර කර ගැනීම (ශ්‍රමදානයක් පවත්වා ගැනීම)” යන හිසින් යුතුව 2019.05.10 දිනැතිව මෙම මාර්ගය කාණු පද්ධතිය ගොඩවීමත්, තාර දමා ඇති කොටස් කැඩීගොස් තිබීම හේතුවෙන් හල්පේ ප්‍රධාන මාර්ගය විශාල ලෙස අබලන්ව පවතින බැවින් යන්ත්‍ර, කම්කරුවන්, ප්‍රිමික්ස් සහ ගල්පස් යොදවා තාවකාලිකව හෝ පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා සීතාවක ප්‍රාදේශීය සභාව මඟින් සතිපතා සිදුකරනු ලබන ශ්‍රමදාස වැඩසටහන යටතේ සිදුකරන ලෙස ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා වෙත දන්වා සිටින ලදී.

03. සාකච්ඡා සටහන්

1. සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පවතින පොදුවේ මැනුම් කටයුතු කළ යුතු මාර්ග පිළිබඳ තොරතුරු සහ අවශ්‍ය ලිපිලේඛන 2019.06.10 දිනට පෙර ලබාදීමට කටයුතු කරන ලෙස ගරු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට තීරණය කරන ලදී.

අද දින පැවති කාර්මික සේවා කාරක සභා රැස්වීමේදී ගන්නා ලද ඉහත සඳහන් තීරණ ඇතුළත් කාර්මික සේවා කාරක සභා වාර්තාවට එකඟ වෙමින් පහත අත්සන් තබමි.

- 1. ගරු කාරක සභා සභාපති - ලියනගේ වන්දන කුමාර මැතිතුමා
.....

- 2. ගරු කාරක සභික - සෝමසිරි ජයන්ත රණවක මැතිතුමා
.....

- 3. ගරු කාරක සභික - සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා
.....
 26/05/2019.
- 4. ගරු කාරක සභික - එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා
.....

- 5. ගරු කාරක සභික - එච්.වරුණ දිලිප් කුමාර මැතිතුමා
.....
 26/5/2019
- 6. ගරු කාරක සභික - එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා
.....

- 7. ගරු කාරක සභික - ජී. කුමුදිණි ජයවර්ධන මැතිතුමිය
.....

- 8. ගරු කාරක සභික - එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය
.....


කාරක සභාවේ වැඩ කටයුතු ප.ව. 2.00 ට පමණ නිමාවට පත්විය.

2019.05.27 වන දින
සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී.